

රෝහණදිර, මැන්දිස්, (1996), ශ්‍රී ලංකාවේ මහාසාම් සංසරාජ පරපුර,
දිපානි ප්‍රකාශන, තුළේගොඩ.

සද්ධරමාලංකාරය, (2000), ප්‍රාථින හා පෙශ්පකාර සමාගම (සංස්),
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ.

සද්ධරමාලංකාරය, (1997), බෙංද සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්),
දෙශීවල.

සන්නස්ගල, පුද්ද්වීබන්බාර, (1961), සිංහල සාහිත්‍ය වංශය, ලේක්හැවුස්
මූල්‍යාලය, කොළඹ.

සිරිවිර, ඉන්ද්‍රකිරිත, (1971), මධ්‍යතන ලංකාව, සුපා මූල්‍ය දිල්පියේ,
පේරාදෙශීය.

සුරවිර, ඒ. වී, (2002), අනුරාධපුර සංස්කෘතිය, ඇස්. ගොඩගේ සහ
සහෝදරයේ, කොළඹ 10.

සිරිසේන විෂේෂායක, ඇන්. කේ, (1965), සිංහල ගද්‍ය සාහිත්‍ය විවාරය,
ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.

සුරවිර, ඒ. වී, (2009), අනුරාධපුර සමාජය, ඇස්. ගොඩගේ සහ
සහෝදරයේ, කොළඹ 10.

සගරය:

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය- I කාණ්ඩය, I හාගය, (1964),
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය සිංහල
පරිවර්තනය (සංස්), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය මූල්‍යාලය.

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය- I කාණ්ඩය, II හාගය, (1972),
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය සිංහල
පරිවර්තනය (සංස්), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය මූල්‍යාලය.

සාහිත්‍ය මණ්ඩලය ලිපි මාලා අංක 01 - ලංකා ඉතිහාසය, (1967),
පරණවිතාන, මහාචාර්ය සේනරත්න, නිකොලොස්. සී.ඩ්බලිට්වි,
මැන්දිස්, ආචාර්ය. ජ්. සී, ගුණවර්ධන, වාසලමුදලි. බඩිලිට්. ඇං,
ඡ්‍යුල්ං. රු. කොඩිරිංතන්. එච්. බඩිලිට්, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩල
ප්‍රකාශන, කොළඹ.

දැංගිසි:

Epigraphia Zeylanica, Vols.

භාෂා පරිවර්තනය පිළිබඳ අභෙක්සැණ්ඩර් උසර් විධිවාර්තා සංකල්පය

ඡයමල් ද සිල්වා

Attempts to establish a theory of translation date back to the era of the Latin Poet Horace (65 BC - 8 BC) who asserted in his poem Ars Poetica (c. 10 BC) that the poet who resorts to translation should avoid a certain operation namely, word-for word rendering - in order to write distinctive poetry. Since then, many theorists have attempted to formulate their own theories of translation, though many of them were mere repetitions of the theories presented by previous theorists. Etienne Dolet, George Chapman, John Denham, Abraham Cowley, and John Dryden are considered pioneer theorists whose contribution to the field of translation theory is still considered unique. Towards the end of the eighteenth century, in 1791, Alexander Fraser Tytler (1747 - 1813) published 'The Principles of Translation', which is considered the first systematic study in English on the translation processes. In this treatise Tytler sets up three basic principles which should be followed in order to produce a faithful translation. This paper is an examination of Tytler's concept on translation as manifest in his treatise.

දහ අට වැනි සිය වසේ භාෂා පරිවර්තන න්‍යායවේදින් අතර ඇභෙක්සැණ්ඩර් උසර් විධිවාර්තා (1747-1813) සුවිශේෂ ස්ථානයක් හිමි කර-ගති. 'භාෂා පරිවර්තන මූල දරම' (The Principles of Translation) යනුවෙන් 1791 වසරේද මහු ඉදිරි පත් කළ නිබන්ධය හේතුවෙන් තත් කාලීන භාෂා පරිවර්තන ක්ෂේත්‍රය තුව දිගානතියක් කරා යොමු විය. භාෂා පරිවර්තනය හා භාෂා පරිවර්තන න්‍යාය

© ක්‍රිකාචාර්ය ඡයමල් ද සිල්වා

සංස්. මහාචාර්ය පැවිච්ච රත්නායක, ආචාර්ය කේ. ඩී. ජයවර්ධන, ජේජ්‍යා ක්‍රිකාචාර්ය දිනලි ප්‍රනාන්දු

මානවකාස්ත්‍ර පිය ශාස්ත්‍රීය සංග්‍රහය, 23 කළාපය, 2014/2015

මානවකාස්ත්‍ර පිය ශාස්ත්‍රීය සංග්‍රහය

සම්බන්ධ විවිධ අදහස් එතියන දොලේ (1509-1546), ජෝර්ඩ් වැජ්මන් (1559-1634), එච්මණ්ඩ් කාරි (1558-1637), ජෝන් බෙන්ඡාම් (1615-1669), ඒබුහම් කවිලි (1618-1667), ජෝන් බුදිඛින් (1631-1700), ඇලෙක්සැන්ඩර පෝප් (1688-1744) ආදිනු මෙයට පෙර ඉදිරි පත් කළ හ. කෙසේ වෙතත් හාජා පරිවර්තනය සම්බන්ධයෙන් ඉංගිරිසි හාජාවෙන් කරන ලද පළමු වැනි විධිමත් අධ්‍යායනය ලෙස සැලැකෙන්නේ වයිටලර්ගේ මේ නිබන්ධයයි (Bassnett, 2002:69). වයිටලර්ගේ නිබන්ධය එලි දැක්වීමට වසර දෙකකට පෙර, එනම් 1789 වසරේද ජෝර්ඩ් කැමිල්බලේ (1719-1796) තැමැති දාරුණිකයා පූරාණ ඉදිරි ලේඛන පරිවර්තනයේ දී අනුගමනය කෙරෙන තායාය හා එහි දී ඇති වන ගැටුපු පිළිබඳ තම නිරික්ෂණ 'The Four Gospels' තම් කෘතියෙන් ඉදිරි පත් කළේ ය (Bassnett, 2002: 145).

සියලු හාජාවල ලක්ෂණ එක හා සමාන වූයේ තම් එක් හාජාවතින් තවත් හාජාවකට කරන පරිවර්තනයක් ඉතා පහසු වන්නට ඉඩ තිබිණුයි වයිටලර් පවසයි (Tytler, 1791: 07). එනමුත් හාජා අතර පත් විවිධ විෂමතා හේතුවෙන් පරිවර්තනය වඩාත් සංකීරණ කාර්යයක් වී ඇති අතර පරිවර්තනය සිදු විය යුතු ආකාරය පිළිබඳ මතවාද ද්වියයක් පත් විවිධ විධිමත් පෙන්වා-දෙයි (Tytler, 1791: 07).

පරිවර්තකයාගේ කාර්යය වන්නේ මූල් කෘතියේ අන්තර්ගතය හා කතුවරයා එයින් ඉදිරි පත් කරන්නට යත්තා දැරු දාරුණිය පමණක් හොඳින් අවබෝධ කර-ගෙන, ඒ සඳහා වඩා යෝගා යැයි හැරෙන විලාසයෙන් ලක්ෂණ හාජාවෙන් එය ඉදිරි පත් කිරීම බව පළමු වැනි මතවාදයෙන් කියැවේ. මූල් කෘතිය වැඩි දියුණු කිරීම පමණක් නො ව එහි පත් පත් අඩංගු තිරාකරණය කිරීමක් ද පරිවර්තකයා අතින් සිදු විය යුතු ය යන අදහස ද මේ මතයෙන් ගම් වේ.

මූල් කෘතියේ හරය හා ලේඛකයාගේ දාරුණිය ලක්ෂණ හාජාවට හැරවීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වනවා පමණක් නො ව, ඔහු අනුගමනය කළ හාජා ගෙලිය ද එලෙස ම අනුගමනය කිරීම සාර්ථක පරිවර්තනයක් සඳහා අවශ්‍ය වන බව දෙ වැනි මතවාදයෙන්

කියැවේ. මූල් නිර්මාණයෙහි පත් විවිධ අඩංගු හා ද්‍රව්‍ය වූව ද ඒ අයුරින් ම පරිවර්තනයේ ඇතුළත් විය යුතු බව ද මෙයින් වැඩි දුරටත් ගම් වේ.

එකිනෙකට ප්‍රතිවිරැදි මේ මතවාද ද්වියය විග්‍රහ කරමින් වයිටලර් පවසන්නේ පරිවර්තනය පිළිබඳ නිවැරදි මතය පත් තින්නේ ඒ අතර බවයි (Tytler, 1791: 07). ඒ අනුව සාර්ථක පරිවර්තනයක් කෙසේ විය යුතු දැයි වයිටලර් ස්වකිය මතය ඉදිරි පත් කරයි.

"සාර්ථක පරිවර්තනයක් යන්න මා විග්‍රහ කරන්නේ මූල් කෘතියේ උපයෝගී කර-ගන්නා ලද හාජාව හාවිත කරන්නන් ඒ කෘතියෙන් ලබන වින්දනයට පමාන වින්දනයක් ලක්ෂණ හාජාව අයන් රටට ස්වදේශීකෘත වූව ද ලැබිය හැකි වන ලෙස මූල් නිර්මාණයේ දාරුණිය හා වින්දනය සම්පූර්ණයෙන් ම වෙනත් හාජාවකට හරවන්නක් වසයෙහි" (Tytler, 1791: 08-09).

පරිවර්තනයක සාර්ථකත්වය නිර්ණය කළ හැකි මූල ධර්ම තුනක් වයිටලර් තම නිබන්ධයෙන් ඉදිරි පත් කළේ ය.

1. මූල් කෘතියෙහි ඇතුළත් අදහස්වල පරිපූර්ණ පිටපතක් ලක්ෂණ හාජාවෙන් දැක්වීම පරිවර්තනයෙන් සිදු විය යුතු ය.
2. පරිවර්තනයෙහි හාජා විලාසය හා මූල් නිර්මාණයෙහි හාජා විලාසය සර්වසම විය යුතු ය.
3. මූල් කෘතියෙන් ගම් වන සියලු ම ආකාරයේ වින්දන පරිවර්තනයෙහි ද ඇතුළත් විය යුතු ය.

මූල් කෘතියෙන් ප්‍රකාශිත අදහස්වල පරිපූර්ණ පිටපතක් ලක්ෂණ හාජාවෙන් දැක්වීම සඳහා සාධක ද්වියයක් සම්පූර්ණ විය යුතු බව වයිටලර් පෙන්වා-දුන්නේ ය (Tytler, 1791: 10). එනම්, මූලාශ්‍රය හාජාව පිළිබඳ පරිසමාජ්‍ය දැනුමක් හා මූල් කෘතියේ අන්තර්ගතය පිළිබඳ තිරවුල් අවබෝධයක් පරිවර්තකයා සතු වේමයි. ඒ අංශ ද්වියයෙන් එකක හෝ යම් දුබලතාවක් ඇත්තම් මූල් නිර්මාණකරුගේ අප්‍රේක්ෂිතාර්ථය නිවැරදි ව ලක්ෂණ හාජාවට හැරවීමට පරිවර්තකයාට අවස්ථාව නො ලැබේ. මූල් කෘතියට අකුවිල ව (faithfully) තම පරිවර්තනය සිදු කිරීම සඳහා ඒ සාධක ද්වියය ම සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය ය.

එකී සාධක ද්වයය පරිවර්තනය නො වීම හේතුවෙන් අසාර්ථක වූ පරිවර්තනයක් ලෙස වසිවිලර් දක්වන්නේ හෙළනිස්තික යුගයේ ජ්වන් වූ පොලිවියස් (Polybius) (ආසන්න වසයෙන් කි. පු. 200 – 118) තැමැති ග්‍රික ජාතික ඉතිහාසයාගේ 'Tactics' (යුද්ධේප්පායමාර්ග) තැමැති නිබන්ධයේ ගොලාද් (Folard) පරිවර්තනයයි (1791: 10-11). මෙය ව්‍යක්ති පුරාණයේ රෝම හා ග්‍රික ජාතිකයන් අනුගමනය කළ යුද්ධේපනුම පිළිබඳ රචිත නිබන්ධයකි. ප්‍රංශ ජාතික ලේඛකයකු වූ ගොලාද් (1669-1752) දක්ෂ යුද තොරතුරු රචකයකු වූ තම්පු ග්‍රික හාජාව පිළිබඳ ඔහු සතු වූ දැනුම අල්ප වූ බැවින් මහු පොලිවියස්ගේ මුද් නිබන්ධය අධ්‍යායනය කළේ 'Dom Vincent Thuillier' තැමැති ප්‍රජාකයකුගේ පරිවර්තනයක් ආගුණයෙනි. ග්‍රික හාජාව පිළිබඳ මතා දැනුමක් පැවැති තම්පු යුද සිල්ප පිළිබඳ මොහු සතු ව්‍යුදේ එකී පරිවර්තනය සඳහා ප්‍රමාණවත් අන්දමේ දැනුමක් නො වේ. අන්තර්ගතය අනුව ගත් විට ගොලාද්ගේ පරිවර්තනය ඉතා දුරවල මට්ටමේ පරිවර්තනයක් බව පසු ව පෙනී ගොස් තිබුණි. මුද් කතුවරයාගේ බොහෝ අදහස් එහි ඉදිරි පත් ව තිබුණේ වැයිදි අර්ථකථන සමඟින් වූ අතර ඒ පරිවර්තනය ඉතිහාසයට එක් වී ඇත්තේ අසාර්ථක පරිවර්තනයක් වසයෙනි.

වසිවිලර්ගේ මූල ධර්ම අතරින් දේ වැන්න වන්නේ මුද් කාතියේ උපයුක්ත හාජා විලාසය පරිවර්තනයේ දී එමෙස ම අනුගමනය කිරීමයි. මුද් කාතියේ හරය නො වෙනස් ව පරිවර්තනයෙන් ද ඉදිරි පත් කිරීම තැමැති පළමු වැනි මූල ධර්මය හමුවේ මෙය දේ වැනි ස්ථානයෙහි ලා සැලැකුව ද මූදන් පත් කර-ගැනීම අතින් ගත් කළ මෙය පළමු වැන්නට වඩා යුත්කර වූවක් බව වසිවිලර් පෙන්වා-දෙයි (1791: 63). මුද් කාතිය වරක් කියැවූ පමණින් මුද් නිර්මාණකරුගේ හාජා විලාසය හඳුනා-ගැනීමට දක්ෂ පරිවර්තකයකු සමත් විය යුතු බව ඔහු වැඩි යුත්තේ පවසයි. සංකීරණ (grave), උත්සන්න (elevated), සරල (simple), ජීවමාන (lively), අත්‍යාල්ංකෘත (florid), ස්වාජාවික (unaffected) ඇ කුමන විලාසයකින් මුද් කාතිය රවනා වී තිබුණ ද ඒ හාජා විලාසය ම පරිවර්තනයේ ද උපයෝගී කර-ගැනීම අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි (1791: 64).

ඉපැරණි ගුද්ධ ධර්ම උන්ත්වල උපයුක්ත හාජාවේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස එහි සරල හාජාව හැදින්විය හැකි බව වසිවිලර් පවසයි (1791: 64). මෙටැනි සරල ලක්ෂණවලින් හෙබි හාජාවක් ලෙස හිඛා හාජාව සැලැකිය හැකි බව ජේර්ජ් කැම්ප්ලේල්ගේ අදහසයි (Tytler, 1791: 64). බයිබලයේ කොටසක් වන 'Genesis'හි පළමු වැනි පරිවිණ්දයේ ආරම්භයේ දැක්වෙන කෙටි හිඛා වැකිවල ඉංගිරිසි පරිවර්තන ව්‍යක්ති එමෙස මූල කාතියෙන් ගම් වන සරල බව ඒ අයුරින් ම ආරක්ෂා කරමින් සිදු කළ පරිවර්තන යැයි කැම්ප්ලේල් ඉදිරි පත් කළ අදහස උප්පා දක්වමින් වසිවිලර් පෙන්වා-දෙන්නේ මූල කාතියේ උපයුක්ත හාජා විලාසය පරිවර්තනයේ දී එමෙස ම අනුගමනය කිරීම දක්ෂ පරිවර්තකයකුට කළ හැකි කාර්යයක් බවත් අකුට්ල පරිවර්තනයක් (faithful translation) සඳහා එකී මූල ධර්මය ඉතා වැශ්‍යත් සාධකයක් බවත් ය (1791: 65).

මත දැක්වෙන්නේ ඒ පරිවර්තන වැකි එකාළයයි.

1. In the beginning God created the Heaven and the Earth.
2. And the earth was without form, and void.
3. And darkness was upon the face of the deep.
4. And the Spirit of God moved upon the face of the waters.
5. And God said, let there be light.
6. And there was light.
7. And God saw the light, that it was good.
8. And God divided the light from the darkness.
9. And God called the light day.
10. And the darkness he called night.
11. And the evening and the morning were the first day.

(Quoted by: Tytler, 1791: 65)

වසිවිලර් පවසන පරිදි මුද් කාතියේ හරය නො වෙනස් ව පරිවර්තනයකින් ද ඉදිරි පත් කිරීම සඳහා සපුරාලිය යුතු තේ වැනි සාධකය වන්නේ මුද් කාතියෙන් ගම් වන සියලු ම ආකාරයේ වින්දන පරිවර්තනයෙහි ද අන්තර්ගත වීමයි. පරිවර්තකයකු මූහුණ

දෙන අභියෝග අතරින් ජය-ගැනීම වචාත් දුෂ්කර වන්නේ මේ තේ වැනි මූල ධර්මය බව ටයිට්ලර්ගේ අදහසය (1791: 112). මේ මූල ධර්මය සාර්ථක ලෙස අනුගමනය කළ පරිවර්තනයක් වසයෙන් ඔහු දක්වන්නේ මාර්කස් වුලියුස් සිසේරෝගේ (Marcus Tullius Cicero) (ක්‍රි.පූ. 106 - 43) 'Epistles of Cicero'හි මොල්මත් (Melmoth) පරිවර්තනයයි.

"Surely, my friend, your couriers are a set of the most uncotisionable fellows. Not that they have given me any particular offence; but as they never bring me a letter when they arrive here, is it fair, they should always press me for one when they return?"

(Melmoth, Cic. Ep. lo, 20, Quoted by: Tytler, 1791: 114)

මොල්මත්ගේ පරිවර්තනය සිසේරෝගේ මූල් කාන්තියෙන් ගම්‍ය වන වින්දනය නො අඩු ව ම ඉදිරි පත් කරන අතර එය මූල් කාන්තියේ අකුට්‍රිල පරිවර්තනයක් ලෙස ද සැලැකිය හැකි බව ටයිට්ලර්ගේ අදහස විය.

ඉංගිරිස් භාෂා පරිවර්තන න්‍යායවේදීන් අතරින් පළමු වැන්නා වූ ජෝන් බුයිඩ්නි (1631-1700) ඉදිරි පත් කළ තේ වැදැරුම් පරිවර්තන න්‍යායයේ සඳහන් යම් කරුණු පිළිගැනීමට ටයිට්ලර් මැලි වූ බව දක්නට ලැබේ. පදා පරිවර්තනයේ දී අනුගමනය කළ හැකි සාර්ථක ම කුමවේදය වන්නේ මූල් කාන්තිය පදානුපදික ව ලක්ෂ්‍ය භාෂාවට හැරුවීමට හා එහි ආකෘතිය එලෙස ම අනුගමනය කිරීමට උත්සාහ නො දරා ඉන් ප්‍රකාශිත අදහස් පැහැදිලි ව ඉදිරි පත් කිරීම බව බුයිඩ්නිගේ අදහස විය (Schulte and Biguenet, 1992: 17). බුයිඩ්නි මේ කුමවේදය හැදින්වුයේ 'අර්ථයේදාරය' (paraphrase) නමිනි. එනමුත් පදා තීර්මාණයකින් සාපු ව පැවැසීම අනවශ්‍ය යම් දී 'අර්ථයේදාරය' අනුගමනය කිරීමෙන් සාපු ව ඉදිරි පත් විය හැකි බැවින් ඉන් බිජි වන්නේ 'ලිහිල් පරිවර්තනයක්' බව ටයිට්ලර්ගේ අදහස විය. කෙසේ වෙතත් මූල් කාන්තියේ අත්තර්ගත යම් කොටස් බැහැර කරමින් මෙන් ම යම් කොටස් එයට එක් කරමින් සමස්ත කාන්තියෙන් පැහැදිලි ව ප්‍රකාශ නො වන යම් කරුණු පැහැදිලි කිරීම පරිවර්තනයාගේ කාර්යයට අයන් වන බව ටයිට්ලර් පැවැසීය.

මූල් කාන්තියට හැකි තරම් සම්ප වීම පරිවර්තනයාගේ කාර්යය බව බුයිඩ්නිගේ අදහස වූ අතර මෙය සාධාරණීකරණය කිරීමට ඔහු දැක්වුයේ විනු දිල්පියා හා සිතුවම පිළිබඳ උපමාවයි. විනු දිල්පියාගේ සාර්ථකත්වය මතිනු ලබන්නේ වස්තු විෂයය හා සිතුවම අතර පවතින සඳාගාතාව අනුව බැවින් පරිවර්තනයේ සාර්ථකත්වය මතිනු ලබන්නේ ද පරිවර්තනය මූල් කාන්තියට කොටක් දුරට සමරුප වන්නේ ද යන්න අනුව බව හේ පැවැසී ය (Bassnett, 2002: 66). ඇලක්සැන්ඩර් ටයිට්ලර් ද තම මතය තහවුරු කිරීම සඳහා විනු දිල්පියා හා සිතුවම පිළිබඳ උපමාව ම මඳක් වෙනස් අපුරකිත් යොදා ගනී (Bassnett, 2002: 69).

ටයිට්ලර් මේ පිළිබඳ අවධානය යොමු කරන්නේ තම තිබන්ධයේ නව වැනි පරිවිණ්දයේ දී ය.

"වස්තු විෂයයෙන් ගම්‍ය වන රසය හා එහි හරය එලෙස ම සිතුවමට පිටපත් කිරීම දක්ෂ සිත්තරකට වුව ද දුෂ්කර වුවකි. එනමුදු එහි දක්නට ලැබෙන වර්ණ සිතුවම සඳහා ද එලෙස ම හාවත කිරීමට ඔහු පෙළුමෙනා අතර තමා ඉදිරියේ ඇති වස්තුව අකුට්‍රිල ව අනුකරණය කිරීම හැර වෙනත් අපේක්ෂාවක් වුහු සඳහා නො වේ. පරිවර්තනයාගේ සාර්ථක මෙයට සම්පූර්ණයෙන් ම වෙනස් වුවකි. මූල් තීර්මාණයේ හාවත වූ වර්ණ ම ඔහු යොදා නො-ගන්නා තමුදු ඉන් ගම්‍ය වූ අදහස් එලෙස ම ඉදිරි පත් කිරීමට ඔහුට සිදු වේ." (Tytler, 1791: 1 13-114).

මූල් කාන්තියෙන් ලැබෙන රසය මූල් කාන්තියට අකුට්‍රිල පරිවර්තනයකින් ඉදිරි පත් කිරීම පරිවර්තනයාගේ මූලික අභිප්‍රායය විය යුතු ය යන්න ටයිට්ලර්ගේ අදහස වූ බව මේ අනුව විඛද වේ. රසය හා සමරුපතාව යන කොටස් ද්වයය එක් කිරීම තැමැති දුෂ්කර ගැටුලුවට විසඳුම වසයෙන් පරිවර්තනයා කළ යුත්තේ මූල් තීර්මාණකරුගේ ආත්මය තමා වෙත ඇතුළු කර-ගැනීම බවත් ඔහු එය ස්වකිය ඉන්දිය ඔස්සේ සිස්සේ ප්‍රකාශ කළ යුතු බවත් ටයිට්ලර් වැඩි දුරටත් පෙන්වා-දෙයි. (Tytler, 1791: 114) මූල් කාන්තියේ හරය, එනම් ස්වකිය කාන්තියෙන් ප්‍රකාශ කිරීමට එහි කතුවරයා අපේක්ෂා කළ සියලු අදහස් හා ඉන් ගම්‍ය වන රසය පරිවර්තනයා පළමු ව සම්පූර්ණයෙන් නිවැරදි ව ග්‍රහණය කර-ගත යුතු බව එයින් විඛද

වේ. ඉන් පසු එකී සියලු දැ නො වෙනස් ව තම ප්‍රකාශන මාධ්‍යයෙන්, එනම් ලක්ෂණ භාෂාවෙන් ඉදිරි පත් කිරීම පරිවර්තකයා අතින් සිදු විය යුතු ය.

පද්‍යයක් ගදුයක් ලෙස පරිවර්තනය කිරීම සාර්ථක ව කළ හැකි ද යන මතහේදාත්මක පැනය විමර්ශනයට ලක් කර ඒ පිළිබඳ විනිශ්චයක් ඉදිරි පත් කිරීමට ද ස්වකිය නිබන්ධයේ දී වයිටලර් උත්සාහ දැරී ය. මේ කරුණ ඔහුගේ අවධානයට ලක් වන්නේ එහි අට වැනි පරිවිශේදයේ දී ය. මූල්‍යකානීය කතුවරයා තම කානීය මූලාශ්‍රය භාෂාවෙන් නො ව ලක්ෂණ භාෂාවෙන් රවනා කම්ලේ නම් එහි දී ඔහු උපයුක්ත කර-ගන්නා ගෙලිය කුමක් ද යන්න නිරණය කිරීමට පරිවර්තකයා සමන් විය යුතු ය යන නියමය මෙහි දී පදනම් කර-ගැනේ. පද්‍යයක් ගදුයෙන් වෙන් කර හඳුනා-ගැනීමට මෙන් ම පද්‍ය කානීයක මූලික හරය ඉදිරි පත් කිරීමෙහි ලා උපකාරවත් වන ලක්ෂණ අතරින් ස්වර මාධුර්යය ඉතා වැදැගත් වූවකි. ඒ අනුව මූල්‍ය පද්‍යයෙන් ගම් වන ස්වර මාධුර්යය බැහැරුණු ගදු පරිවර්තනයක සාර්ථකත්වය නිරණය කිරීමෙහි ගැටළුව පැහැදිලි කරනු වස් ඇලෙක්සැන්ඩර් පෝෂ්ගේ Windsor Forest නැමැති පද්‍ය කානීයේ කොටසක් වයිටලර් උප්‍රවා දක්වයි.

"She said, and melting as in tears she lay, In a soft silver stream dissolved away. The silver stream her virgin coldness keeps. For ever murmurs, and for ever weeps ; Still bears the name the hapless virgin bore, And bathes the forest where she rang'd before."

(Quoted by: Tytler, 1791: 107)

බොහෝ පද්‍ය කානීවල සුන්දරත්වය වැඩි වසයෙන් රදා පවතින්නේ එහි ස්වර මාධුර්යයෙහි බැවින් පද්‍ය ගදුයට හැර වීමෙහි යෙදෙන බොහෝ පරිවර්තකයේ එකී ලක්ෂණය තම පරිවර්තනයෙහි භාෂාවට ඇතුළත් කිරීමට යන්න දරන බව අවධාරණය කරමින් වයිටලර් පෙන්වා-දෙන්නේ මෙලෙස බැහැරුණු ගදුයක් ලෙස වෙනත් භාෂාවකට හැරවීමෙන් එයට සාධාරණයක් ඉටු කිරීම අයකා කාර්යයක් බවත් පද්‍ය පරිවර්තනයක් පද්‍යයක් ලෙස, කවියකු අතින් ම සිදු විය යුතු බවත් ය.

පරිවර්තනවල දක්නට ලැබෙන්නේ කෘතිම භාෂා ස්වරුපයක් බවයි (Tytler, 1791: 108). මේ හැරුණු කළ මතොෂාව හා සංකල්ප ප්‍රකාශනය, භාෂා ස්වරුපය, සංකල්ප රුප හා උපමා භාවිතය ඇැලක්ෂණ ගණනක් හේතුවෙන් පද්‍යයක් ගදුයකින් වෙනස් වන බවත් සාමාන්‍යයෙන් ගදු රවනයක දක්නට නො ලැබෙන එකී ලක්ෂණ ඇතුළත් වන ගදු පරිවර්තනයක් අසාර්ථක පරිවර්තන ලෙස වර්ගිකරණය කිරීමට සිදු වන බවත් වයිටලර් පැවැසී ය (Tytler, 1791: 108).

මෙලෙස කරුණු ගණනාවක් පදනම් ව ස්වකිය මතය විග්‍රහ කරමින් වයිටලර් පෙන්වා-දෙන්නේ කිසි දු ප්‍රහේදයක පද්‍යයක් ගදුයක් ලෙස වෙනත් භාෂාවකට හැරවීමෙන් එයට සාධාරණයක් ඉටු කිරීම අයකා කාර්යයක් බවත් පද්‍ය පරිවර්තනයක් පද්‍යයක් ලෙස, කවියකු අතින් ම සිදු විය යුතු බවත් ය.

මූලාශ්‍රය නාමාවලිය:

Bassnett, S. (1991) **Translation Studies**. New York: Routledge.

Schulte and Biguenet. (1992) **Theories of Translation**. Chicago: The University of Chicago Press.

Tytler, Alexander Fraser. (1791) **Essay on The Principles of Translation**. London: J.M. Dent and Company.